

இன்னாபிர் வுதான் சமையலுக்கு உபயோகப்படுத்தப்படும், மேலும் மரக்காண கலவியைத் திறைக்ககனம், மென் Western Provincial Department of Education, Zonal இன்னாபிர் வுதான் சமையலுக்கு உபயோகப்படுத்தப்படும், மேலும் மரக்காண கலவியைத் திறைக்ககனம், மென் Western Provincial Department of Education, Zonal இன்னாபிர் வுதான் சமையலுக்கு உபயோகப்படுத்தப்படும், மேலும் மரக்காண கலவியைத் திறைக்ககனம், மென் Western Provincial Department of Education, Zonal

කලාප අධ්‍යාපන කාර්යාලය - හොරණ
வலயக் கல்விக் காரியாலயம் - ஹொரணா
Zonal Education Office - Horana

[illegible]

දෙවැනි වාර ඇගයීම - 2024
 இரண்டாம் தவணைப் பரீட்சை - 2024
 Second Term Evaluation - 2024

தரம்	Grade
-------------	--------------

6

வினாக்கள்
பாடம்
Subject

ගණිතය

பதுடி
வினாத்தாள்
Paper

I, II

காலம்
Time


පැය දෙකයි

பிணை எண் / சுட்டிலக்கம் / Index No :

I කොටස



* සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ ම ලියන්න. එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැගින් හිමි වේ.

01. වෘත්තය මත ලියා ඇති විශාලම ඉලක්කම ලියන්න.




02. ශාලාවක එක් පෙළක පුදු 24 බගින් පේළි 18 ක් ඇත. මුළු පුදු ගණන සොයන්න.

03. ත්‍රිපිසියම තෝරා යටින් ඉරක් අඳින්න.





04. සාසන්න 10 ට වටයුූ විට 50 ලබෙන සංඛ්‍යා දෙකක් ලියන්න.,


05. මෙහි නිරූපිත සංඛ්‍යා රටාවේ නම ලියන්න.



06. සනාථක හැඩය ඇති වස්තුව යටින් ඉරක් අදින්න.



07. සෘජුකෝණාස්‍රයේ පරිමිතිය (වටේ දිග) සොයන්න.




08. සුළු කරන්න.

$$\frac{3}{4} - \frac{1}{2}$$


09. රූපයට අනුව කෝණ වර්ගය ලියන්න .

1.
2.



10. 3 000 200 001 කියවන ආකාරය ලියන්න.

11. -3 හා 2 සංඛ්‍යා රේඛාව මත සලකුණු කරන්න.



12. i) -3 හා 2 අතර ඇති නිඛිල සියල්ල ලියන්න.

ii) ඉහත නිඛිල අවරෝහණ පටිපාටියට ලියන්න.

13. i) ඒකක භාගයක් නිරූපණය වන ලෙස මෙම රූපය අඳුරු කරන්න.

ii) $1 \div \frac{1}{5}$ ඒවා කීය ද?




14. 1245 යන සංඛ්‍යාවේ 2 න් දැක්වෙන අගය 4 න් දැක්වෙන අගය මෙන් කී ගුණයක් ද?

15. මෙම රේඛා ඛණ්ඩයේ දිග මැනීමට සුදුසු මිනුම් උපකරණය කුමක් ද?



16. i) 0.23 දී ඇති ගණක රාමුවේ නිරූපණය කරන්න.


ii) 0.23 කියවන ආකාරය ලියන්න.



17. 2, 3 සහ 4 යන සංඛ්‍යා තුනෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාව වටා රවුමක් අඳින්න.

22 34 60

18. අඳුරු කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.



19. සුළු කරන්න.


(i) මිනිත්තු තත්පර

$$\begin{array}{r} 3 \\ - 1 \\ \hline \end{array} \quad \begin{array}{r} 10 \\ 20 \\ \hline \end{array}$$

(ii) මිනිත්තු තත්පර

$$\begin{array}{r} 3 \\ + 4 \\ \hline \end{array} \quad \begin{array}{r} 50 \\ 15 \\ \hline \end{array}$$

20. දී ඇති භාජනයේ ජලය 900 ml ඇත. භාජනයේ හිස් කොටසෙන් හරි අඩක් පිරවීමට තව කොපමණ ජල ප්‍රමාණයක් එක් කළ යුතු දැයි නිමානය කරන්න



II කොටස

- * ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.
- * එක් එක් ප්‍රශ්නයට ලකුණු 12 බැගින් හිමි වේ.

(01) a. අඹ, කැරට්, මිදි, රාබු, කෙසෙල්, අල, පේර, බෝංචි
i). ඉහත සඳහන් දෑ ලක්ෂණ අනුව කාණ්ඩ දෙකකට වෙන්කර ලියන්න.

ii). ඉහත ලියූ එක් එක් කාණ්ඩයට සුදුසු නම බැගින් ලියන්න.

iii). ඉහත කාණ්ඩ අතරින් වෙරළ අයත් වන්නේ කුමන කාණ්ඩයට ද?

(ලකුණු 3 x 2)

b. i). 20 හි සාධක දෙකක් ලියන්න.

ii). හතර, 20 හි සාධකයක් වේද?

iii). 15, සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න.

(ලකුණු 2 x 3)

(02) a. i) ප්‍රධාන දිශා හතර නම් කරන්න.

ii) උතුරු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ලියන්න.

iii) ලඟස සිරස් පිහිටිම් හඳුනාගැනීමට භාවිතා කරනු ලබයි. මෙම ප්‍රකාශය නිවැරදි ද?

(ලකුණු 2 x 3)

b. i) ඔබ කැමති මහා කෝණයක් අඳින්න.

ii) පැය දෙක, මිනිත්තු වලින් දක්වන්න.

iii) අද දිනය සම්මත ආකාරයට ලියන්න.

(ලකුණු 2 x 3)

(03) a. දී ඇති රූපය ඇසුරින් පිළිතුරු සපයන්න.

i) B හා E තලරූප හැඳින්වීමට සුදුසු නම් ලියන්න

ii) සමාන්තරාස්‍රයක හැඩය ලබා ගැනීමට සංයුක්ත කළ යුතු (සම්බන්ධ කළ යුතු) තලරූප වල අක්ෂර ලියන්න.

iii) A සංවෘත සරල රේඛීය තල රූපයක් වේ ද?


iv) සමාන්තරාස්‍රයක ලක්ෂණයක් ලියන්න.

(ලකුණු 2 x 4)

b. i) 5 හා 13 අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙක ලියන්න.

ii) පළමු ත්‍රිකෝණ සංඛ්‍යා දෙක තිත් සටහනකින් දක්වන්න.


(ලකුණු 2 x 2)



(04) i) අනුරුකර ඇති ප්‍රමාණය මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න.

ii) ආරෝහණ පටිපාටියට ලියන්න. $\frac{1}{4}, \frac{5}{6}, \frac{2}{3}, \frac{1}{12}$

iii) සුළු කරන්න. $\frac{1}{4} + \frac{3}{16} + \frac{1}{8}$



iv) නිමල් තම වැටුපෙන් $\frac{1}{4}$ ක් ආහාර සඳහා ද $\frac{1}{12}$ ක් පොත් මිල දී ගැනීමට ද වියදම් කාරනු ලැබුවේ නම්, පොත් මිල දී ගැනීමට වඩා කවර භාගයක් ආහාර සඳහා වියදම් කර තිබේ ද?

(ලකුණු 3 x 4)

(05) සුළු කරන්න.

i)

$$\begin{array}{r} 3926 \\ - 2458 \\ \hline \end{array}$$

ii)

$$\begin{array}{r} 5703 \\ - 895 \\ \hline \end{array}$$

iii) $12.9 - 7.94$

iv) 298×70


v) පුටු 4128 ක් එක සමානව පාසල් 4 ක් අතර බෙදා විට එක් පාසලකට ලැබෙන පුටු ගණන සොයන්න.

vi) රුවන් පොල් පැළ 6 ක් මිලදී ගැනීමට රු 2000 ක් දුන් විට ඉතිරි ලෙස රු 600 ක් ලැබුණි. පොල් පැළයක මිල සොයන්න.


(ලකුණු 2 x 6)

(06) සමචතුරස්‍රයේ පරිමිතිය, සෘජුකෝණාස්‍රයේ පරිමිතියට සමාන වේ.

i) සෘජුකෝණාස්‍රයේ පරිමිතිය සොයන්න.



8cm



10cm

ii) සෘජුකෝණාස්‍රයේ පළල සොයන්න.

iii) මෙම සෘජුකෝණාස්‍රයේ පරිමිතියට සමාන වෙනත් සෘජුකෝණාස්‍රයක දළ රූපයක් අඳින්න.

iv) _____ මෙම රේඛා ඛණ්ඩයේ දිග මැන ලියන්න.

(ලකුණු 2 x 6)

PARCEL NO



LOL.1k
BookStore

විභාග ඉලක්ක පහසුවෙන් ජයගන්න

ඕනෑම පොතක් ඉක්මනින්
නිවසටම ගෙන්වා ගන්න



කෙටි සටහන් | පසුගිය ප්‍රශ්න පත්‍ර | වැඩ පොත් සඟරා | O/L ප්‍රශ්න පත්‍ර |
A/L ප්‍රශ්න පත්‍ර | අනුමාන ප්‍රශ්න පත්‍ර | අතිරේක කියවීම් පොත් |
School Book ගුරු අතපොත්



pesuru
Prakritha Private Ltd.

Akura Pilot



පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියළුම ප්‍රශ්න පත්‍ර,
කෙටි සටහන්, වැඩ පොත්, අතිරේක කියවීම් පොත්, සඟරා
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙදරටම හෙත්වා ගැනීමට

www.LOL.lk වෙබ් අඩවිය වෙත යන්න